



**කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව**  
**வளிமண்டலவியல் திணைக்களம்**  
**Department of Meteorology**

TP : 011 2686686  
 Fax : 011 2691443  
 E-mail : metnmc@gmail.com  
 Web : www.meteo.gov.lk

Bulletin No: 01  
 COLOR: Amber

WW/O/20/04/30/01

**Strong Wind and Rough Sea Advisory**

Issued by the Natural Hazards Early Warning Centre  
 At 7.30 p.m. 30 April 2020 for the period until 7.30 p.m. 30 April 2020

**The sea areas off the coast extending from Galle to Batticaloa via Hambanthota**

**PLEASE BE AWARE**

Due to the active cloudiness in the sea areas off the coast extending from Galle to Batticaloa via Hambanthota, the possibility for heavy showers/thundershowers and sudden roughness, associated with sudden increase of wind speed (up to 70-80 kmph) in the above given shallow and deep sea areas is high.


Navel and fishing communities are also requested to be vigilant in this regards.

**SITUATION AT 7.00 a.m.**

The active clouds are formed in the south and south-eastern sea areas.

**FORECAST**

The active cloud is likely to persist further.



**EMERGENCY OPERATIONS DIVISION**

**RECEIVED**

Date : 2020.04.30

Time : 0748 hrs

*[Signature]*

D (Ops)/DO/ADO

**DISASTER MANAGEMENT CENTRE**

වර්ෂාපතනය(මි.මී) : කපමින් කඳ වැසි: 50 -100, කඳ වැසි: 100 - 150, ඉතා කඳ වැසි: 150 හෝ ඊට වැඩි  
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද උච්ච (29-37)පැ.කි.මී, කපමින් උච්ච (38-46)පැ.කි.මී, උච්ච (47-55)පැ.කි.මී, ඉතා උච්ච (56-74)පැ.කි.මී, දළ උච්ච (75-102)පැ.කි.මී, ඉතා දළ උච්ච 103 පැ.කි.මී ට වැඩි.



**කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව**  
**வளிமண்டலவியல் திணைக்களம்**  
**Department of Meteorology**

TP : 011 2686686  
 Fax : 011 2691443  
 E-mail : metnmc@gmail.com  
 Web : www.meteo.gov.lk

නිවේදන අංකය : 01  
 වර්ණය : ඇමර්

WW/O/20/04/30/01

**තද සුළං සහ රළු මුහුදු පිළිබඳව දැනුවත් කිරීම**

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2020 අප්‍රේල් මස 30 වන දින ප.ව 7.30 වන තෙක් වලංගු වන පරිදි 2020 අප්‍රේල් මස 30 වන දින පෙ.ව. 7.30 ට නිකුත් කරන ලදී.

ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා

**සැලකිලිමත් වන්න!**

ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.


ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ.

**අද පෙ.ව 7.00 වන විට තත්ත්වය**

දිවයිනට දකුණු සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී පවතී.

**අනාවැකිය**

මෙම ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය තවදුරටත් සක්‍රියව පවතිනු ඇතැයි බලාපොරොත්තු වේ.



EMERGENCY OPERATIONS DIVISION  
**RECEIVED**  
 Date : 2020.09.30  
 Time : 0745 hrs  
 D (Ops)/DD/ADO  
**DISASTER MANAGEMENT CENTRE**

වර්ෂාපතනය(මි.මී) : තරමක් තද වැසි: 50 -100, තද වැසි: 100 – 150, ඉතා තද වැසි: 150 හෝ ඊට වැඩි  
 මුහුදේ ස්වභාවය : නිසල (0-5)පැ.කි.මී, සුමට (5-15)පැ.කි.මී, සාමාන්‍ය ස්වභාවයෙන් යුතු (16-28)පැ.කි.මී, මද රළු (29-37)පැ.කි.මී, තරමක් රළු (38-46)පැ.කි.මී, රළු (47-55)පැ.කි.මී, ඉතා රළු (56-74)පැ.කි.මී, දළ රළු (75-